

د افغانستان د ولسي جرگې د ۲۰۲۲ ز. کال د لومړي دورې د انتخاباتو د قانون د اجرا د لارښوونو

۲۰۲۲ ز. کال

د لارښوونو

- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 1 ..... د انتخاباتو د لارښوونو
- 3 ..... د انتخاباتو د لارښوونو
- 3 ..... د انتخاباتو د لارښوونو
- 3 ..... د انتخاباتو د لارښوونو
- 3 ..... د انتخاباتو د لارښوونو
- 4 ..... د انتخاباتو د لارښوونو
- 8 ..... د انتخاباتو د لارښوونو
- 8 ..... د انتخاباتو د لارښوونو
- 9 ..... د انتخاباتو د لارښوونو
- 10 ..... د انتخاباتو د لارښوونو
- 10 ..... د انتخاباتو د لارښوونو
- 10 ..... د انتخاباتو د لارښوونو
- 10 ..... د انتخاباتو د لارښوونو





38	.....	.....
38	.....	.....
39	.....	.....
39	.....	.....
39	.....	.....
40	.....	.....
40	.....	.....
41	.....	.....
41	.....	.....
41	.....	.....
41	.....	.....
43	.....	.....
43	.....	.....
43	.....	.....
43	.....	.....
44	.....	.....
45	.....	.....
45	.....	.....
46	.....	.....
46	.....	.....
46	.....	.....
46	.....	.....
47	.....	.....
47	.....	.....
48	.....	.....
48	.....	.....
48	.....	.....

49	.....	.....	.....
50	.....	.....	.....
50	.....	.....	.....
51	.....	.....	.....
52	.....	.....	.....
55	.....	.....	.....
55	.....	.....	.....
55	.....	.....	.....
56	.....	.....	.....
57	.....	.....	.....
57	.....	.....	.....
57	.....	.....	.....
58	.....	.....	.....
58	.....	.....	.....
58	.....	.....	.....
58	.....	.....	.....
58	.....	.....	.....
59	.....	.....	.....
59	.....	.....	.....
60	.....	.....	.....
60	.....	.....	.....
60	.....	.....	.....
60	.....	.....	.....
61	.....	.....	.....
62	.....	.....	.....
62	.....	.....	.....
62	.....	.....	.....

62	.....	.....
62	.....	.....
62	.....	.....
63	.....	.....
63	.....	.....
63	.....	.....
63	.....	.....
64	.....	.....
64	.....	.....
65	.....	.....
65	.....	.....
66	.....	.....
66	.....	.....
66	.....	.....
66	.....	.....
67	.....	.....
67	.....	.....
68	.....	.....
68	.....	.....
68	.....	.....
69	.....	.....
71	.....	.....
71	.....	.....
72	.....	.....
72	.....	.....
73	.....	.....
73	.....	.....











120	.....	.....	.....
120	.....	.....	.....
120	.....	.....	.....
120	.....	.....	.....
122	.....	.....	.....
122	.....	.....	.....
123	.....	.....	.....
123	.....	.....	.....
123	.....	.....	.....
124	.....	.....	.....
125	.....	.....	.....
126	.....	.....	.....
126	.....	.....	.....
126	.....	.....	.....
127	.....	.....	.....
127	.....	.....	.....
128	.....	.....	.....
129	.....	.....	.....
130	.....	.....	.....
130	.....	.....	.....
131	.....	.....	.....
132	.....	.....	.....
132	.....	.....	.....
133	.....	.....	.....
133	.....	.....	.....
133	.....	.....	.....
134	.....	.....	.....

134	.....	.....
136	.....	.....
137	.....	.....
137	.....	.....
137	.....	.....
138	.....	.....
138	.....	.....
138	.....	.....
139	.....	.....
140	.....	.....
140	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
143	.....	.....
143	.....	.....
143	.....	.....
143	.....	.....
143	.....	.....
143	.....	.....
143	.....	.....
144	.....	.....
144	.....	.....
144	.....	.....



# ד'ח'ת'ש'פ"ב ו'ת'ש'פ"ב נ'ס'ת'ר'נ'א'ת'ר' ד'ח'ת'ש'פ"ב ד'ת'ר'ס' ו'ח'ת'ש'פ"ב ד'ת'ר'ס' 2022

## ת'מ'ר'ו'ת'ו'ת'

### ה'ת'ר'ס'ת'ר'ת'

**1.**      ת'מ'ר'ו'ת'ו'ת'      (א)      ד'ר' ת'ת'ר'ס' ס'ר'ת'ו'ת' 32/2021 (ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס')  
 ז' 425 ו'ס'ר' ד'ת'ר'ס' (ב) ת'ת'ר'ס' ת'ת'ר'ס' ו'ת'ר'ס' ס'ר'ת'ר'נ'א'ת'ר'  
 ד'ח'ת'ש'פ"ב נ'ס'ת'ר'נ'א'ת'ר' ד'ת'ר'ס' ו'ת'ר'ס'.

ס'ר'ת'      (ב)      ד' ד'ת'ר'ס' ת'ת'ר'ס' "ס'ר'ת'ר'נ'א'ת'ר' ד'ח'ת'ש'פ"ב ד'ת'ר'ס' ו'ת'ר'ס'  
 ה'ת'ש'פ"ב 2022" ד' ת'ת'ר'ס'.

**2.**      ד'ת'ר'ס' ד'ת'ר'ס'      ד' ד'ת'ר'ס' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' 32/2021  
 (ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס') ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'  
 ה'ת'ש'פ"ב ת'ת'ר'ס' ו'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'.

**3.**      ד'ת'ר'ס' ת'ת'ר'ס'      ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס' ד' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ד'ת'ר'ס' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' 5 ו'ס'ר' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ת'ת'ר'ס' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'.

**4.**      ת'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס'      ד' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ד'ת'ר'ס' ה'ת'ש'פ"ב ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'.

**5.**      ת'ת'ר'ס'      ד' ד'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'  
 ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס' ת'ת'ר'ס'.



7. יְהוָה אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

(א) "אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ"  
 מִכֵּן יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 מִכֵּן יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 מִכֵּן יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 מִכֵּן יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

(ב) "דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ"  
 אֲנִי דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 אֲנִי דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 אֲנִי דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

(ג) "אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ"  
 אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

**תְּפִלָּתוֹת**

**לַעֲבוֹדַת הַיָּמִינִים**

6. דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

7. אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 אֱלֹהֵינוּ יִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.

(1) אֲנִי דְּרִיֶשְׁתָּהּ וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ;

(2) תְּפִלָּתוֹת 43 וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ.  
 תְּפִלָּתוֹת 43 וְיִשְׁמַע אֶת קוֹלֵנוּ וְיַעֲשֶׂה לָנוּ כְּכָל דְּבָרֵינוּ;







(2)  $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v \frac{dv}{dt}$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v a$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = F v$

(3)  $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v \frac{dv}{dt}$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v a$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = F v$

(4)  $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v \frac{dv}{dt}$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v a$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = F v$

(5)  $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v \frac{dv}{dt}$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v a$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = F v$

(6)  $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v \frac{dv}{dt}$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = m v a$   
 $\frac{d}{dt} \left( \frac{1}{2} m v^2 \right) = F v$









אֲדַבְרֵנּוּ אִתְּכֶם בְּיָמֵינוּ וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם  
 וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 אֲדַבְרֵנּוּ אִתְּכֶם בְּיָמֵינוּ וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי

(ט) וְדַבְרֵנּוּ אִתְּכֶם (י) וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי  
 וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי  
 וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

17. (י) וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי  
 וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי

(1) וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

(2) וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

(3) וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

18. וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם  
 וְלֹא תִּשְׁכַּחְוּ אֶתְּמוֹתַי וְאֶתְּמוֹתַי אֲדַבְרֵנּוּ אִתְּכֶם

וְאַתֶּם מְבַרְכִים אֶתְּמוֹתַי  
 וְשִׁמְרֵי אֲדָמְתֵיכֶם













$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_{\gamma} (F_x dx + F_y dy + F_z dz)$   
 where  $\mathbf{F} = (F_x, F_y, F_z)$  is a vector field and  $\gamma$  is a curve in space.

(b) Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .

(c) Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .

34. Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .

(d) Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .

(e) Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .

(f) Let  $\mathbf{F} = (F_x, F_y, F_z)$  be a vector field. The line integral of  $\mathbf{F}$  over a curve  $\gamma$  is given by  

$$\int_{\gamma} \mathbf{F} \cdot d\mathbf{r} = \int_a^b (F_x \dot{x} + F_y \dot{y} + F_z \dot{z}) dt$$
 where  $\mathbf{r}(t) = (x(t), y(t), z(t))$  is the parametric representation of the curve  $\gamma$  for  $t \in [a, b]$ .



مەنەتەر ۋە ئىشەنچلىك بولۇشى، ئۇنىڭ ئارقىلىق ئۇنىڭ ئىشەنچلىك بولۇشى، ئۇنىڭ ئارقىلىق ئۇنىڭ ئىشەنچلىك بولۇشى، ئۇنىڭ ئارقىلىق ئۇنىڭ ئىشەنچلىك بولۇشى.

ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى. 39 (س)

(1) ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى.

(2) ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى.

(س) ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى.

ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى. 40

(س) ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى، ئۇ ئىشەنچلىك بولۇشى. 41

(1) ئۇ ئىشەنچلىك بولۇشى؛



(2)  $\frac{1}{x} \ln x$

(3)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(4)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(a)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(b)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(c)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(d)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(e)  $\frac{1}{x^2} \ln x$

$\frac{1}{x^2} \ln x$

(۷)  $\frac{1}{x^2} = x^{-2}$   $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \frac{1}{x^2} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \frac{1}{x^2} = -\frac{2}{x^3}$

(1)  $\frac{d}{dx} x^2 = 2x$

(2)  $\frac{d}{dx} x^3 = 3x^2$   
 $\frac{d}{dx} x^4 = 4x^3$   
 $\frac{d}{dx} x^5 = 5x^4$

(3)  $\frac{d}{dx} x^6 = 6x^5$   
 $\frac{d}{dx} x^7 = 7x^6$

(۸)  $\frac{d}{dx} x^n = nx^{n-1}$  (1), (2), (3)  $\frac{d}{dx} x^3 = 3x^2$   
 $\frac{d}{dx} x^4 = 4x^3$   
 $\frac{d}{dx} x^5 = 5x^4$

(1)  $\frac{d}{dx} x^2 = 2x$

(2)  $\frac{d}{dx} x^3 = 3x^2$

(3)  $\frac{d}{dx} x^4 = 4x^3$   
 $\frac{d}{dx} x^5 = 5x^4$

(4)  $\frac{d}{dx} x^6 = 6x^5$   
 $\frac{d}{dx} x^7 = 7x^6$   
 $\frac{d}{dx} x^8 = 8x^7$   
 $\frac{d}{dx} x^9 = 9x^8$

(5)  $\frac{d}{dx} x^{10} = 10x^9$

















תְּמַנְיָן וְשִׁבְעִים סְעֻדָּה וְנִבְחַלְתָּ וְאִסְתָּו לַעֲבוֹר דַּתְּרִיבָהּ אֲדָהּ  
 וְאִסְתָּו לַעֲבוֹר סִרְתָּהּ וְשִׁבְעִים וְשִׁבְעִים (אָוֶה) תְּרוּרָה  
 תְּמַנְיָה אֲנִי לַעֲבוֹר אֲסִיבְרוּרָהּ אָוֶה.

(א) רַסְרִיבְתָּ וְאִסְתָּו אֲדָהּ זָבִידָהּ סִרְתָּהּ וְאִסְתָּו, דְּתִרְסֵי  
 אֲדָהּ תְּמַנְיָן וְשִׁבְעִים 84 וְסֵי דִּתְרִיבָהּ וְאִסְתָּו וְאִסְתָּו  
 וְשִׁבְעִים אֲסִיבְתָּ וְאִסְתָּו אֲדָהּ וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 דְּתִרְסֵי דְּתִרְסֵי וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 דִּתְרִיבָהּ אָוֶה.

(ב) 50. וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו.

(ג) דְּתִרְסֵי (א) דְּאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו.

(1) וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו;

(2) וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 דְּתִרְסֵי;

(3) אֲדָהּ תְּמַנְיָן וְשִׁבְעִים וְשִׁבְעִים וְשִׁבְעִים וְשִׁבְעִים  
 דְּאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו  
 וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו וְאִסְתָּו;

(4)  $\frac{1}{x^2} = x^{-2}$   $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \frac{1}{x^2} = -\frac{2}{x^3}$

**தேர்வுகள்**

**தேர்வு 1**

51.  $y = \frac{1}{x^2}$  இன்  $\frac{dy}{dx}$  காண்க. (1)  
 $y = x^{-2}$  எனில்  $\frac{dy}{dx} = -2x^{-3} = -\frac{2}{x^3}$

(1)  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$

(2)  $\frac{d}{dx} x^{-3} = -3x^{-4} = -\frac{3}{x^4}$

(3)  $\frac{d}{dx} x^{-4} = -4x^{-5} = -\frac{4}{x^5}$

(4)  $\frac{d}{dx} x^{-5} = -5x^{-6} = -\frac{5}{x^6}$

(ס) תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ  
 זֶה־הַמִּצְוֹת־וְשִׁוְּוָהוּ מִכִּי־יִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 שִׁוְּוָהוּ תִרְדֵּי־וּ הַמִּצְוֹת וְשִׁוְּוָהוּ.

(ס) תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ  
 זֶה־הַמִּצְוֹת־וְשִׁוְּוָהוּ מִכִּי־יִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 שִׁוְּוָהוּ תִרְדֵּי־וּ הַמִּצְוֹת וְשִׁוְּוָהוּ.

(א) 52 תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ  
 זֶה־הַמִּצְוֹת־וְשִׁוְּוָהוּ מִכִּי־יִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 שִׁוְּוָהוּ תִרְדֵּי־וּ הַמִּצְוֹת וְשִׁוְּוָהוּ.

(ס) אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ.

(1) אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ

(2) תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ

(ס) אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ.

53 תָּרַבְּוּ מִרְדֵּי־הַמִּצְוֹת וְשִׁוְּוָהוּ אִם־יִמְדְּוּ־הֶן־כִּי־תִרְדֵּי־וּ  
 זֶה־הַמִּצְוֹת־וְשִׁוְּוָהוּ מִכִּי־יִרְדֵּי־וּ־כִּי־תִרְדֵּי־וּ  
 שִׁוְּוָהוּ תִרְדֵּי־וּ הַמִּצְוֹת וְשִׁוְּוָהוּ.







زبیر زبیر سویمدی د مائیندیم قزدهدیسر سو. اتر داسو زبیر زبیر  
 قزدهدیسر دتیسر ارجیمادیم قزدهدیسر 169 وسر دتیسر (س) د  
 مائیندیم قزدهدیسر دتیسر دتیسر دتیسر مائیندیم قزدهدیسر  
 دتیسر سو سو سو.

(ر) مائیندیم دتیسر دتیسر دتیسر قزدهدیسر قزدهدیسر 16  
 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 قزدهدیسر قزدهدیسر قزدهدیسر 17 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 قزدهدیسر قزدهدیسر قزدهدیسر 18 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 قزدهدیسر قزدهدیسر قزدهدیسر 19 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 مائیندیم قزدهدیسر قزدهدیسر (مائیندیم قزدهدیسر قزدهدیسر  
 مائیندیم قزدهدیسر دتیسر دتیسر دتیسر قزدهدیسر قزدهدیسر  
 قزدهدیسر 20 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 مائیندیم قزدهدیسر قزدهدیسر مائیندیم قزدهدیسر قزدهدیسر  
 قزدهدیسر قزدهدیسر قزدهدیسر قزدهدیسر 21 اتر؛

(س) مائیندیم دتیسر دتیسر دتیسر دتیسر دتیسر دتیسر  
 مائیندیم قزدهدیسر قزدهدیسر مائیندیم قزدهدیسر قزدهدیسر  
 مائیندیم قزدهدیسر قزدهدیسر مائیندیم قزدهدیسر قزدهدیسر  
 مائیندیم قزدهدیسر قزدهدیسر مائیندیم قزدهدیسر قزدهدیسر  
 قزدهدیسر قزدهدیسر قزدهدیسر قزدهدیسر 22 اتر سو سو.









(س) رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا رِءَايَةُ وَجْهٍ نَاصِرٍ  
فِي مَقَامِهِ؛

(ج) رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا دَرَجَةُ 18 (الرَّسْمِيَّةُ) الرَّسْمِيَّةُ  
مُتَّبِعَةً تَرْتَبِعُهَا الرِّسَالَةُ الشَّامِلَةُ لِمَا يَتَّبِعُهَا مِنْ مَقَامٍ نَاصِرٍ وَ  
دَرَجَةٍ رِءَايَتِ نَاصِرٍ؛

(ه) رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا فَيَسِّرُ رِءَايَةَ دَرَجَةٍ؛

(د) رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا دَرَجَةُ الرَّسْمِيِّ عَدْوِ شَرْعِيَّةٍ  
فِي مَقَامِهِ مُتَّبِعَةً تَرْتَبِعُهَا رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ؛

(و) رِءَايَتِ شَرْعِيَّةٍ فَيَسِّرُ رِءَايَتِ شَرْعِيَّةٍ وَفِي مَقَامِهِ دَرَجَةٍ؛

(ا) رِءَايَتِ شَرْعِيَّةٍ رِءَايَتِ شَرْعِيَّةٍ فَيَسِّرُ دَرَجَةً، فَيَسِّرُ دَرَجَةً، فَيَسِّرُ رِءَايَتِ  
دَرَجَةٍ فَيَسِّرُ رِءَايَتِ رِءَايَتِ شَرْعِيَّةٍ دَرَجَةٍ دَرَجَةٍ.

رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا دَرَجَةُ الرَّسْمِيِّ مُتَّبِعَةً تَرْتَبِعُهَا رِءَايَتِ  
وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ فَيَسِّرُ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ. 66

رِءَايَتِ شَرْعِيَّةٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا  
دَرَجَةُ الرَّسْمِيِّ مُتَّبِعَةً تَرْتَبِعُهَا  
رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ

عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ فَيَسِّرُ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا  
رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ. 67

عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ  
وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا

(1) وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ فَيَسِّرُ رِءَايَتِ  
رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ؛

(2) وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا فَيَسِّرُ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ؛

(س) عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ فَيَسِّرُ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا  
رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ دَرَجَةٍ رِءَايَتِ شَرْعِيَّةٍ نَاصِرٍ.

(1) وَبَيِّنَاتٍ تَرْتَبِعُهَا عَدْوِ شَرْعِيَّةٍ نَاصِرٍ؛



زوسر ۱۰

لجی مریج سوج مری

لجی مریج سوج مری

.70

(۱) دکر سب ارج مریجی کی سبزی اہل سبزیوں کو مریج سوج مریجی  
 دسویں ارج مریجی اہل سبزیوں کی لجی مریج سوج مریجی  
 دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.  
 دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.

(۲)

دکر سبزی کی لجی مریج سوج مریجی مریج سوج مریجی لجی  
 مریج سوج مریجی دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی  
 دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.  
 دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.

لجی مریج سوج مریجی

.71

دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی

لجی مریج سوج مریجی دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی  
 مریج سوج مریجی.

(۱)

لجی مریج سوج مریجی دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی  
 مریج سوج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.  
 مریج سوج مریجی.

(۲)

لجی مریج سوج مریجی دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی  
 مریج سوج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.  
 مریج سوج مریجی.

(۳)

لجی مریج سوج مریجی دسویں ارج مریجی اہل سبزیوں کو مریج سوج مریجی  
 مریج سوج مریجی اہل سبزیوں کو مریج سوج مریجی.  
 مریج سوج مریجی.







(כ) קראו  $\int_0^1 x \sin x \, dx$  ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = \sin x$  בקטע  $[0, 1]$ .  
 ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = \sin x$  בקטע  $[0, \pi]$ .

(ח) קראו  $\int_0^{\pi/2} \cos x \, dx$  ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = \cos x$  בקטע  $[0, \pi/2]$ .  
 ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = \cos x$  בקטע  $[0, \pi]$ .

(ט) הן  $\int_0^1 x \, dx$  (א),  $\int_0^1 x^2 \, dx$  (ב),  $\int_0^1 x^3 \, dx$  (ג) ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = x$  בקטע  $[0, 1]$ .  
 ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = x^2$  בקטע  $[0, 1]$ .  
 ונמצא את הערך הממוצע של הפונקציה  $f(x) = x^3$  בקטע  $[0, 1]$ .

74. מצינו שערך הממוצע של הפונקציה  $f(x) = \sin x$  בקטע  $[0, \pi]$  הוא  $\frac{2}{\pi}$ .  
 מצאו את הערך הממוצע של הפונקציה  $f(x) = \cos x$  בקטע  $[0, \pi]$ .  
 מצאו את הערך הממוצע של הפונקציה  $f(x) = \sin x$  בקטע  $[0, 2\pi]$ .  
 מצאו את הערך הממוצע של הפונקציה  $f(x) = \cos x$  בקטע  $[0, 2\pi]$ .



























٩١  
 ١٠٥ ١٠٦  
 ٠٧

١٤  
 ١٤  
 ٢٨

١٤  
 ٠٨

١٤













166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376 377 378 379 380 381 382 383 384 385 386 387 388 389 390 391 392 393 394 395 396 397 398 399 400 401 402 403 404 405 406 407 408 409 410 411 412 413 414 415 416 417 418 419 420 421 422 423 424 425 426 427 428 429 430 431 432 433 434 435 436 437 438 439 440 441 442 443 444 445 446 447 448 449 450 451 452 453 454 455 456 457 458 459 460 461 462 463 464 465 466 467 468 469 470 471 472 473 474 475 476 477 478 479 480 481 482 483 484 485 486 487 488 489 490 491 492 493 494 495 496 497 498 499 500 501 502 503 504 505 506 507 508 509 510 511 512 513 514 515 516 517 518 519 520 521 522 523 524 525 526 527 528 529 530 531 532 533 534 535 536 537 538 539 540 541 542 543 544 545 546 547 548 549 550 551 552 553 554 555 556 557 558 559 560 561 562 563 564 565 566 567 568 569 570 571 572 573 574 575 576 577 578 579 580 581 582 583 584 585 586 587 588 589 590 591 592 593 594 595 596 597 598 599 600 601 602 603 604 605 606 607 608 609 610 611 612 613 614 615 616 617 618 619 620 621 622 623 624 625 626 627 628 629 630 631 632 633 634 635 636 637 638 639 640 641 642 643 644 645 646 647 648 649 650 651 652 653 654 655 656 657 658 659 660 661 662 663 664 665 666 667 668 669 670 671 672 673 674 675 676 677 678 679 680 681 682 683 684 685 686 687 688 689 690 691 692 693 694 695 696 697 698 699 700 701 702 703 704 705 706 707 708 709 710 711 712 713 714 715 716 717 718 719 720 721 722 723 724 725 726 727 728 729 730 731 732 733 734 735 736 737 738 739 740 741 742 743 744 745 746 747 748 749 750 751 752 753 754 755 756 757 758 759 760 761 762 763 764 765 766 767 768 769 770 771 772 773 774 775 776 777 778 779 780 781 782 783 784 785 786 787 788 789 790 791 792 793 794 795 796 797 798 799 800 801 802 803 804 805 806 807 808 809 810 811 812 813 814 815 816 817 818 819 820 821 822 823 824 825 826 827 828 829 830 831 832 833 834 835 836 837 838 839 840 841 842 843 844 845 846 847 848 849 850 851 852 853 854 855 856 857 858 859 860 861 862 863 864 865 866 867 868 869 870 871 872 873 874 875 876 877 878 879 880 881 882 883 884 885 886 887 888 889 890 891 892 893 894 895 896 897 898 899 900 901 902 903 904 905 906 907 908 909 910 911 912 913 914 915 916 917 918 919 920 921 922 923 924 925 926 927 928 929 930 931 932 933 934 935 936 937 938 939 940 941 942 943 944 945 946 947 948 949 950 951 952 953 954 955 956 957 958 959 960 961 962 963 964 965 966 967 968 969 970 971 972 973 974 975 976 977 978 979 980 981 982 983 984 985 986 987 988 989 990 991 992 993 994 995 996 997 998 999 1000

**108**

108

108

109

109

110













(1)  $\frac{1}{x^2} = x^{-2}$   $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$

(2)  $\frac{1}{x^3} = x^{-3}$   $\frac{d}{dx} x^{-3} = -3x^{-4} = -\frac{3}{x^4}$

(3)  $\frac{1}{x^4} = x^{-4}$   $\frac{d}{dx} x^{-4} = -4x^{-5} = -\frac{4}{x^5}$

(س)  $\frac{1}{x^5} = x^{-5}$   $\frac{d}{dx} x^{-5} = -5x^{-6} = -\frac{5}{x^6}$

(س)  $\frac{1}{x^6} = x^{-6}$   $\frac{d}{dx} x^{-6} = -6x^{-7} = -\frac{6}{x^7}$

(س)  $\frac{1}{x^7} = x^{-7}$   $\frac{d}{dx} x^{-7} = -7x^{-8} = -\frac{7}{x^8}$

7 (س) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري  
 ڏيکاري ٿو.

(س) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو.

(1) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(2) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(3) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(4) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(5) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(6) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو؛

(7) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو.

(س) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو.  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو.

(س) ڏسڻ ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو  
 ڏيکاري ٿو ۽ ڄاڻڻ جي ڳالهه ڏيکاري ٿو.

(1)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$

(2)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$

120.  $\int_0^1 x^2 dx = \frac{1}{3}$  (A)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$

(B)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$

121.  $\int_0^1 x^2 dx = \frac{1}{3}$  (A)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$

(B)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$

(C)  $\int_0^1 x^2 dx = \frac{1}{3}$   
 $\int_0^1 x^2 dx = \frac{1}{3}$





(٥) تَرَوِيهِمْ وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً ذَاتًا وَّجْهٍ مِّثْلِ قُرْءَانٍ  
 مَّجِيدٍ يَنْزِلُ فِي رُءُوسِ السُّورِ يُخَوِّفُ فِيهَا الَّذِينَ كَفَرُوا بِالْوَعْدِ  
 أَلَّا يَصْلَحُوا وَيُخَوِّفُ فِيهَا الَّذِينَ آمَنُوا بِالْوَعْدِ الَّذِي وَعَدْنَاهُمْ  
 لَأَن نَّجْعَلَنَّهُمْ لِقَاءَهُمْ أَعْيُنًا عَمًا يُخِشُّونَ.

(ع) وَ دَرَجَاتٍ (ر) فِيهَا أَعْيُنٌ مُّسَبِّحَةٌ بِحَمْدِ رَبِّكَ ذَاتَ  
 حُكْمٍ وَأَعْيُنٌ مَّرصُومَةٌ لِّذِي السُّعْيِ وَالَّذِينَ كَفَرُوا لَهُمْ  
 دَرَجَاتٌ فِيهَا يُصَلُّونَ.

### سُورَةُ قُلُوبٍ

#### بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً ذَاتًا وَّجْهٍ مِّثْلِ قُرْءَانٍ مَّجِيدٍ

(ر) 125. بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً  
 ذَاتًا وَّجْهٍ مِّثْلِ قُرْءَانٍ مَّجِيدٍ يَنْزِلُ فِي رُءُوسِ السُّورِ يُخَوِّفُ فِيهَا  
 الَّذِينَ كَفَرُوا بِالْوَعْدِ أَلَّا يَصْلَحُوا وَيُخَوِّفُ فِيهَا الَّذِينَ آمَنُوا  
 بِالْوَعْدِ الَّذِي وَعَدْنَاهُمْ لَأَن نَّجْعَلَنَّهُمْ لِقَاءَهُمْ أَعْيُنًا  
 عَمًا يُخِشُّونَ وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً ذَاتًا وَّجْهٍ  
 مِّثْلِ قُرْءَانٍ مَّجِيدٍ يَنْزِلُ فِي رُءُوسِ السُّورِ يُخَوِّفُ فِيهَا  
 الَّذِينَ كَفَرُوا بِالْوَعْدِ أَلَّا يَصْلَحُوا وَيُخَوِّفُ فِيهَا الَّذِينَ آمَنُوا  
 بِالْوَعْدِ الَّذِي وَعَدْنَاهُمْ لَأَن نَّجْعَلَنَّهُمْ لِقَاءَهُمْ أَعْيُنًا  
 عَمًا يُخِشُّونَ.

(س) وَ دَرَجَاتٍ (ر) فِيهَا أَعْيُنٌ مُّسَبِّحَةٌ بِحَمْدِ رَبِّكَ ذَاتَ  
 حُكْمٍ وَأَعْيُنٌ مَّرصُومَةٌ لِّذِي السُّعْيِ وَالَّذِينَ كَفَرُوا لَهُمْ  
 دَرَجَاتٌ فِيهَا يُصَلُّونَ وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً  
 ذَاتًا وَّجْهٍ مِّثْلِ قُرْءَانٍ مَّجِيدٍ يَنْزِلُ فِي رُءُوسِ السُّورِ  
 يُخَوِّفُ فِيهَا الَّذِينَ كَفَرُوا بِالْوَعْدِ أَلَّا يَصْلَحُوا وَيُخَوِّفُ فِيهَا  
 الَّذِينَ آمَنُوا بِالْوَعْدِ الَّذِي وَعَدْنَاهُمْ لَأَن نَّجْعَلَنَّهُمْ لِقَاءَهُمْ  
 أَعْيُنًا عَمًا يُخِشُّونَ.

(1) وَرَأَوْا كِسْفًا مِّنَ السَّمَاءِ سَاقِطَةً ذَاتًا وَّجْهٍ مِّثْلِ قُرْءَانٍ  
 مَّجِيدٍ

(2)  $\frac{1}{x^2} = x^{-2}$   $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$

(3)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x} = \frac{d}{dx} \ln x^{-1} = -\frac{1}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

(4)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

(5)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

(6)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

(س)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

(ع)  $\frac{d}{dx} \ln x = \frac{1}{x}$   $\frac{d}{dx} \ln \frac{1}{x^2} = \frac{d}{dx} \ln x^{-2} = -\frac{2}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^3} = \frac{d}{dx} \ln x^{-3} = -\frac{3}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^4} = \frac{d}{dx} \ln x^{-4} = -\frac{4}{x}$   
 $\frac{d}{dx} \ln \frac{1}{x^5} = \frac{d}{dx} \ln x^{-5} = -\frac{5}{x}$

























(س) وڏي اڏياري ڪرڻو اٿس ڏسڻ ۾ ڪٿي به اڏياري ڪرڻو  
 ٿيڻي 244 وٽ ڏاڏياري ڪرڻو ڪرڻو ۾ ڪرڻو  
 ڪرڻو ڪرڻو 32 ڏسڻو.

(ه) وڏي اڏياري ڪرڻو، اڏياري ڪرڻو ڏسڻ ۾ ڪرڻو،  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو.

145 ڏسڻ ڪرڻو ڪرڻو ڪرڻو

ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو 245 وٽ ڏاڏياري ڪرڻو ڪرڻو ۾ ڪرڻو  
 ڪرڻو ڪرڻو 32 ڏسڻو.

146 ڪرڻو ڪرڻو ڪرڻو

ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو 246 وٽ ڏاڏياري ڪرڻو ڪرڻو ۾ ڪرڻو  
 ڪرڻو ڪرڻو 32 ڏسڻو.

147 ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو

ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو 251 وٽ ڏاڏياري ڪرڻو ڪرڻو ۾ ڪرڻو  
 ڪرڻو ڪرڻو 32 ڏسڻو.

148 ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو

(ر) ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو.

(س) ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو  
 ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو ڪرڻو



(1)  $\frac{1}{x^2} = x^{-2}$   
 $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
جواب:  $-\frac{2}{x^3}$

(2)  $\frac{d}{dx} x^3 = 3x^2$   
جواب:  $3x^2$

(3)  $\frac{d}{dx} x^5 = 5x^4$   
جواب:  $5x^4$

(4)  $\frac{d}{dx} x^{-1} = -x^{-2} = -\frac{1}{x^2}$   
جواب:  $-\frac{1}{x^2}$

(5)  $\frac{d}{dx} x^4 = 4x^3$   
 $\frac{d}{dx} x^2 = 2x$   
جواب

(6)  $\frac{d}{dx} x^3 = 3x^2$   
جواب:  $3x^2$

(ع)  $\frac{d}{dx} x^2 = 2x$   
 $\frac{d}{dx} x^3 = 3x^2$   
جواب:  $2x, 3x^2$

(ف)  $\frac{d}{dx} x^4 = 4x^3$   
 $\frac{d}{dx} x^5 = 5x^4$   
جواب:  $4x^3, 5x^4$

סדר ומקום

תורה ומצוות

149. (א) תורה ומצוות הם שני דברים אחדים, והתורה היא המצוה והמצוה היא התורה.

(ב) תורה ומצוות הם שני דברים שונים, והתורה היא המצוה והמצוה היא התורה, והתורה היא המצוה והמצוה היא התורה.

(ג) תורה ומצוות הם שני דברים שונים, והתורה היא המצוה והמצוה היא התורה, והתורה היא המצוה והמצוה היא התורה.

(ד) תורה ומצוות הם שני דברים שונים, והתורה היא המצוה והמצוה היא התורה, והתורה היא המצוה והמצוה היא התורה.

(1) תורה ומצוות הם שני דברים שונים, והתורה היא המצוה והמצוה היא התורה, והתורה היא המצוה והמצוה היא התורה.



فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ  
 وَأَنَّ كُنُوزَ الْعَالَمِ  
 لَمْ نَحْمِلْهَا

(٦) وَ ذُرِّيَّتِي (١) فِي الْبَدْوِ الْأَقْرَبِ، كَمَا نَزَلَتْ  
 فِي الْقُرْآنِ الْأَعْلَىٰ بِرَبِّكَ.

(١) وَ ذُرِّيَّتِي (١) فِي الْبَدْوِ الْأَقْرَبِ، كَمَا نَزَلَتْ  
 فِي الْقُرْآنِ الْأَعْلَىٰ بِرَبِّكَ، وَأَنَّ كُنُوزَ  
 الْعَالَمِ لَمْ نَحْمِلْهَا، كَمَا نَزَلَتْ فِي الْقُرْآنِ  
 الْأَعْلَىٰ بِرَبِّكَ.

فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ  
 وَأَنَّ كُنُوزَ الْعَالَمِ  
 لَمْ نَحْمِلْهَا

150 فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ

(١) فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ

(٢) فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ  
 وَأَنَّ كُنُوزَ الْعَالَمِ  
 لَمْ نَحْمِلْهَا

(١) فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ  
 وَأَنَّ كُنُوزَ الْعَالَمِ  
 لَمْ نَحْمِلْهَا

151 فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ

(٢) فَأَقْرِبْهُمَا إِلَىٰ ذُرِّيَّتِي  
 بَدْوٍ مِّن دُونِ الْمَدِينِ  
 فَأَنبِئْهُمَا بِرَبِّكَ  
 وَأَنَّ كُنُوزَ الْعَالَمِ  
 لَمْ نَحْمِلْهَا





أَنْ دَرَسُوا فِي بَيْتِهِمْ لِيُحَدِّثُوا بِالْحِكْمَةِ وَرَبُّهُمُ  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا.

(1) بَرُّهُمُ وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا.

(2) سَعَى الْيَهُودُ وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا 3  
(يَهُودُ) قَوْمٌ كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
يَهُودُ قَوْمٌ كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا.

وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا (أ) وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
يَهُودُ 30 (يَهُودُ) قَوْمٌ كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
يَهُودُ قَوْمٌ كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا.

(س) وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا.

(ج) وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا 261  
أَعْلَمُ بِمَا كَفَرُوا وَرَبُّهُمُ أَعْلَمُ بِمَا كَفَرُوا



















168. זמרתו של משה וספרו

שְׂמֵרָה לְזַמְרֵתוֹ וְלִסְפָּרוֹ בְּיַד אֱלֹהֵינוּ יְהוָה אֱלֹהֵינוּ  
 אֲנִי וְכָל אֲנָשֵׁינוּ וְכָל יְהוּדֵינוּ וְכָל אֲרָצֵינוּ וְכָל  
 אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת  
 אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

169. זמרתו של משה וספרו

(א) שְׂמֵרָה לְזַמְרֵתוֹ וְלִסְפָּרוֹ בְּיַד אֱלֹהֵינוּ יְהוָה אֱלֹהֵינוּ  
 אֲנִי וְכָל אֲנָשֵׁינוּ וְכָל יְהוּדֵינוּ וְכָל אֲרָצֵינוּ וְכָל  
 אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת  
 אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת  
 אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(1) אֲנִי וְכָל אֲנָשֵׁינוּ וְכָל יְהוּדֵינוּ וְכָל אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(2) אֲנִי וְכָל אֲנָשֵׁינוּ וְכָל יְהוּדֵינוּ וְכָל אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(3) וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(4) שְׂמֵרָה לְזַמְרֵתוֹ וְלִסְפָּרוֹ בְּיַד אֱלֹהֵינוּ יְהוָה אֱלֹהֵינוּ

(5) שְׂמֵרָה לְזַמְרֵתוֹ וְלִסְפָּרוֹ בְּיַד אֱלֹהֵינוּ יְהוָה אֱלֹהֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(6) שְׂמֵרָה לְזַמְרֵתוֹ וְלִסְפָּרוֹ בְּיַד אֱלֹהֵינוּ יְהוָה אֱלֹהֵינוּ  
 וְכָל אֲרָצוֹת אֲרָצֵינוּ

(7)  $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 قىلىنغان؛

(8)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 قىلىنغان؛

(9)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 قىلىنغان.

(س)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$

(1)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 قىلىنغان؛

(2)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 قىلىنغان.

(س)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 قىلىنغان.

(1)  $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 $\text{b}^2 - \text{a}^2 = (\text{b} + \text{a})(\text{b} - \text{a})$   
 $\text{a}^2 - \text{b}^2 = (\text{a} + \text{b})(\text{a} - \text{b})$   
 قىلىنغان؛



$\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

170.  $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

$\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

171.  $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

$\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$   
 $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

(1)  $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

(2)  $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$

(3)  $\int_{\mathbb{R}^n} \delta(x) \delta(x) dx = \int_{\mathbb{R}^n} \delta(x) dx = 1$









(س)  $\frac{1}{x^2} = x^{-2}$   $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$

(س)  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$

(1)  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$

(2)  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$

(3)  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$

(س) 179.  $\frac{d}{dx} x^{-2} = -2x^{-3} = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$   
 $\frac{d}{dx} \left( \frac{1}{x^2} \right) = -\frac{2}{x^3}$





















אֲנִי מְחַדְשֵׁה אֶת הַשָּׁמַיִם וְאֶת הָאָרֶץ וְאֶת הַיָּם וְאֶת הַבְּרִיאָה  
 עַל־פְּנֵי הַיָּם.

(ס) דְּרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ (ס) אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ.

**רִשְׁוֹנוֹת**

**זֶה עֲשֵׂה**

205. (א) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם  
 וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ.

(ב) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם  
 וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 עַל־פְּנֵי הַיָּם 40 וְאֶת הַיָּבֵשׁ.

(1) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם

(2) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם

(3) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם

(4) זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם

206. זֶה עֲשֵׂה דְרֹסָה אֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם  
 וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ  
 וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ וְאֶת הַיָּם וְאֶת הַיָּבֵשׁ.



















«...»  
...

222. ...

...  
...

(1) ...

(2) ...

(3) ...

(4) ...

(5) ...











45 (سۆيىش ئۆزى) ئۆزى ئۆزى سۆيىش ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى 30 ئۆزى ئۆزى ئۆزى ئۆزى.

مۆتىمى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى (س) 229. ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

ئۆزى ئۆزى (س) ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

ئۆزى ئۆزى (س) ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

مۆتىمى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى (س) 230. ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

مۆتىمى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى (س)  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

ئۆزى ئۆزى (س) ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.

مۆتىمى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى (س) 231. ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى  
 ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى ئۆزى.











(3) ڇ ڏانهن ڏيکڙي (ا) ۽ (1) اٽي (2) ڏي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي.

ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي 385 ڏانهن ڏيکڙي (و) ڏي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي.

(1) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي.

(2) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي.

(3) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي.

(4) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي.

(ا) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي ڏانهن ڏيکڙي  
 ڏيکڙي ڏانهن ڏيکڙي.

(1) ڏيکڙي ڏانهن ڏيکڙي ڏيکڙي ڏانهن ڏيکڙي.











מדיניות מסווגת

דרישות מ"ד ודרישות מ"מ, דרישות קצ"מ ודרישות קצ"מ

251. (א) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.

(ב) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.

(ג) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.

(ד) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.

(ה) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.

252. (א) דרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען, כפי שיקבעו על ידי משרד המבחן, ודרישות מ"מ ודרישות מ"ד יבוצעו באופן שיהיו נכונים לביצוען.



סוף פסוקים אשר נכתבו בתורה ונכתבו  
בשם ה' אלהינו

254. דבר אלהים ודבר אדם  
אשר נכתבו בתורה  
דבר אלהים ודבר אדם אשר נכתבו בתורה  
דבר אדם ודבר אלהים אשר נכתבו בתורה

255. כל דבר אשר נכתב בתורה  
אשר נכתב בתורה ודבר אדם אשר נכתב בתורה  
אשר נכתב בתורה ודבר אדם אשר נכתב בתורה  
אשר נכתב בתורה ודבר אדם אשר נכתב בתורה

256. ודבר אלהים ודבר אדם  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה

### סוף פסוקים אשר נכתבו

#### דבר אלהים ודבר אדם אשר נכתבו בתורה

257. ודבר אלהים ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה

### סוף פסוקים אשר נכתבו

#### דבר אלהים ודבר אדם אשר נכתבו בתורה

258. (א) דבר אלהים ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה  
אשר נכתבו בתורה ודבר אדם אשר נכתבו בתורה





# A

## නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයේ පියවර 1

<p>අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම                  අයදුම්පත්</p>	<p>නිවැරදි කිරීම</p>
<p>අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>	<p>නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයේ පියවර 1                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>
<p>අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>	<p>නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයේ පියවර 1                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>
<p>1000/- මිලියන</p>	<p>නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයේ පියවර 1                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>
<ul style="list-style-type: none"> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> <li>• අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</li> </ul>	<p>නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයේ පියවර 1                  අයදුම්පත් පිළිබඳව විමර්ශනය කිරීම</p>



## B 2019

### 2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030

2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030
2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030	2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030



## C

### ຂໍ້ ໒ ວ່າ ດ້ວຍການປັບປຸງ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ

<p style="text-align: center;">ເລກທີ ສະພາບການ</p> <p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>	
<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<p style="text-align: center;">15000 ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<p style="text-align: center;">1000 ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<p style="text-align: center;">1000 ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<p style="text-align: center;">2000 ສະພາບການ</p>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>
<ul style="list-style-type: none"> <li>● ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</li> <li>● ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</li> <li>● ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</li> </ul>	<p style="text-align: center;">ເລກທີ ສະພາບການ ທີ່ ດ້ານການປັບປຸງ ສະພາບການ</p>





بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

නායක ජනරජයේ නීති විද්‍යාලය

ස. නායක ජනරජයේ

නීති විද්‍යාලය

නීති විද්‍යාලයේ පරීක්ෂණ පත්‍රය

E අංකය

Empty rectangular box for student details.

නිමැවුණ දිනය  
සැලකිය යුතු

පරීක්ෂණ පත්‍රය

අංක

පරීක්ෂණ පත්‍රය





























ਨਾਸਰਿਕੁਲਹੁਦੂ ਡਿਜੀਟਲ ਕੋਰਟ ਸਿਸਟਮ

ਸ. ਨਾਸਰਿਕੁਲਹੁਦੂ

ਫ਼ੌਜ਼ਿਲਾਬਾਦ

# ਨਿਯਮਿਤ ਖ਼ਬਰੀ ਸ਼ੁਰੂਆਤੀ ਕਾਰਜ ਕਰਮਾਂ

ਫ਼ੌਜ਼ 01

ਯੋਜਨਾਬੰਦ  
ਕਾਰਜ

ਕਾਰਜਕਾਰੀ ਫ਼ੌਜ਼

ਫ਼ੌਜ਼

ਕਾਰਜਕਾਰੀ ਫ਼ੌਜ਼

ਕਾਰਜਕਾਰੀ ਫ਼ੌਜ਼





5. Գործի արդյունքները համապատասխանաբար փոխանցվելու են:

Կատարողին

Կատարողի անունով

6. Գործի արդյունքները համապատասխանաբար փոխանցվելու են:

Կատարողին

Կատարողի անունով

7. Գործի արդյունքները համապատասխանաբար փոխանցվելու են:

Կատարողին

Կատարողի անունով

(Գործի արդյունքներ)

Կատարողին

Կատարողին

Կատարողի անունով

Կատարողի անունով փոխանցվելու են:

Կատարողին:

Կատարողի անունով:



නිවැරදිව පිරවීමට

විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමේදී, ඔබගේ ප්‍රතිචාරය පිළිබඳව විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමේදී විමර්ශනය කිරීමට

විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමේදී විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමේදී විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

(විමර්ශනය කිරීමට සූදානම් කර ඇත)

විමර්ශනය කිරීමේදී විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමට සූදානම් කර ඇත.

විමර්ශනය කිරීමට:

විමර්ශනය කිරීමට:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම

අර්ථ දැක්වීමේ පදනම

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම

අර්ථ දැක්වීමේ පදනම

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම: අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම: අර්ථ දැක්වීමේ පදනම:

අර්ථ දැක්වීමේ පදනම:

(අර්ථ දැක්වීමේ පදනම)

අර්ථ දැක්වීමේ පදනම

ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:

Երևան:

\_\_\_\_\_

Տրամաբան:

\_\_\_\_\_

Ճշգրիտ և անկասկածաբար:

\_\_\_\_\_

Գրություն:

\_\_\_\_\_

**Արձանագրություն**

1. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:
2. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:
3. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:
4. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:
5. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:
6. Երբ ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում, ճշգրիտ և անկասկածաբար արտահայտելու և արձանագրելու արդյունքում:









بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

නායර් කන්දිකුලහුදුහු ජාතික නිවැරදි කිරීමේ කොට්ඨාසය

ස. නායර් කන්දිකුලහුදුහු

ජනරාජ්‍ය මාර්ග

නිවැරදි කිරීමේ කොට්ඨාසය, නායර් කන්දිකුලහුදුහු ජාතික නිවැරදි කිරීමේ කොට්ඨාසය

පිටුව 03



නිවැරදි කිරීමේ කොට්ඨාසය

නිවැරදි කිරීමේ කොට්ඨාසය

නිවැරදි කිරීමේ කොට්ඨාසය

නිවැරදි කිරීමේ කොට්ඨාසය









ក្រសួង យុត្តិធម៌

អង្គជំនុំជម្រះសាលាដំបូងរាជធានីភ្នំពេញ

ក្រសួង យុត្តិធម៌

នាយកដ្ឋាន អនាម័យសាធារណៈ

សម្រាប់ ប្រើប្រាស់ ក្នុង ការ ប្រកាស ទោស

ប្រើ

មិនប្រើ

ក្រសួង យុត្តិធម៌ រាជធានីភ្នំពេញ ថ្ងៃ ខែ ឆ្នាំ ២០២០ លេខ ០០១/២០២០

ក្រសួង យុត្តិធម៌ រាជធានីភ្នំពេញ



ආදායම් බැර:

රුපියල්:

දායකයන්:

සේවකයන්:

දැනට පවතින ප්‍රධාන අංශයේ සේවකයන්

ආදායම් බැර:

දායකයන්:

සේවකයන්:

රුපියල්:

සේවකයන්:

සේවකයන් සංඛ්‍යාව:

සේවකයන් සංඛ්‍යාව:

(සේවකයන් සංඛ්‍යාව)

සේවකයන්

දැනට පවතින ප්‍රධාන අංශයේ සේවකයන් සංඛ්‍යාව:

රුපියල්:













ក្រសួងយុត្តិធម៌  
កម្ពុជា

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

1.

2.

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ទេ

ទេ

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ក្រសួងយុត្តិធម៌ កម្ពុជា

ទេ

ទេ







بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿ ਨਾਨਕਰ ਡਿਜੀਟਲ ਸੋਫਟਵੇਅਰ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

ਸ. ਨਾਸਰਿ ਨਾਨਕਰ

ਫ਼ਾਈਜ਼ਾਬਾਦ

ਕਰਮਚਾਰੀ ਕਰਮਚਾਰੀ

---

07 ਨੰਬਰ



ਕਿਸੇ ਨਾਮ ਨਾਲ  
ਸਹਿਮਤ

---

ਕਰਮਚਾਰੀ ਕਰਮਚਾਰੀ

ਸਹਿਮਤ







අදාළ කොටසේ සඳහන් කර ඇත:

කොටසේ සඳහන් කර ඇත

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

(අදාළ කොටසේ සඳහන් කර ඇත)

අදාළ කොටසේ සඳහන් කර ඇත

අදාළ කොටසේ සඳහන් කර ඇත

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත:

අදාළ කොටසේ සඳහන් කර ඇත

අදාළ කොටසේ සඳහන් කර ඇත:



სრულ:

დავით შოთა ბრეხვიანი:

გვერდი

პირობები

15. დაეკრძალოს ისტორიკოსი შოთა გუგუშვილი.

16. დაეკრძალოს ირემონი ივანიშვილი, კრძალის მოქმედების ვადა გვერდის სიგრძის 14 კრონოგრაფიული კრძალის სახით  
ზღვრულად დასრულდეს.

17. დაეკრძალოს ირემონი ივანიშვილი, კრძალის მოქმედების ვადა გვერდის სიგრძის 14 კრონოგრაფიული კრძალის სახით  
დასრულდეს, დასრულდეს კრძალის მოქმედების ვადა.

18. კრძალის მოქმედების ვადა დასრულდეს:

(ა) კრძალის მოქმედების ვადა დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.

(ბ) კრძალის მოქმედების ვადა დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.

(გ) კრძალის მოქმედების ვადა დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.

დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.

(დ) კრძალის მოქმედების ვადა დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.

დასრულდეს კრძალის მოქმედების ვადა დასრულდეს.



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿ ਨਾਨਕਰ ਡਿਜੀਟਲ ਸੋਫਟਵੇਅਰ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

ਸ. ਨਾਸਰਿ ਨਾਨਕਰ

ਜ਼ਿਲ੍ਹਾ ਜ਼ਿਲ੍ਹਾ

ਜ਼ਿਲ੍ਹਾ ਜ਼ਿਲ੍ਹਾ

08 ਜੂਨ



ਕੈਂਡਿਕੁਲਹੁਡੂ  
ਜ਼ਿਲ੍ਹਾ ਜ਼ਿਲ੍ਹਾ

ਜ਼ਿਲ੍ਹਾ ਜ਼ਿਲ੍ਹਾ

ਸਿਰ







بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿ ਨਾਨਕਰ ਡਿਜੀਟਲ ਸੋਫਟਵੇਅਰ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

ਸ. ਨਾਸਰਿ ਨਾਨਕਰ

ਜ਼ਿਲ੍ਹਾ ਜਲੰਧਰ

ਜ਼ਿਲ੍ਹਾ ਜਲੰਧਰ ਡਿਜੀਟਲ ਸੋਫਟਵੇਅਰ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

---

ਫੋਨ: 09



ਯੋਜਨਾਬੰਦ  
ਸੇਵਾਦਾਰ

---

ਜ਼ਿਲ੍ਹਾ ਜਲੰਧਰ ਡਿਜੀਟਲ ਸੋਫਟਵੇਅਰ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

ਸੰਦੇਹ

ދަރުވާ ދަލުވާ ދަލުވާ

ދަރުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ

ދަރުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ

(ދަލުވާ ދަލުވާ ދަލުވާ)

ދަލުވާ ދަލުވާ

ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ

ދަލުވާ:

ދަލުވާ:

ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ ދަލުވާ

ދަލުވާ



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿ ਨਾਨਕਰ ਡਿਜੀਟਲ ਸੋਲਿਊਸ਼ਨਜ਼ ਪ੍ਰਾਈਵੇਟ ਲਿਮਿਟਿਡ

ਸ. ਨਾਸਰਿ ਨਾਨਕਰ

ਜ਼ਿਲ੍ਹਾ ਮੁਕਤਸਰ

ਸੰਦੇਹ ਖਰੀਦ ਡਿਵੀਜ਼ਨ

---

10 ਫੁੱਟ



ਯੋਜਨਾਬੰਦ  
ਸੰਦੇਹ ਖਰੀਦ

---

ਜ਼ਿਲ੍ਹਾ ਮੁਕਤਸਰ

ਸੰਦੇਹ

---

លក្ខន្តិកៈសេចក្តីសន្យា

ក្រសួងសេដ្ឋកិច្ច និងហិរញ្ញវត្ថុ

(ឧបត្ថម្ភប្រតិបត្តិការ និងសេវាសាមីគ្រប់គ្រងការបញ្ជូនប្រាក់) ក្រសួងសេដ្ឋកិច្ច និងហិរញ្ញវត្ថុ បានរៀបចំការបញ្ជូនប្រាក់ឱ្យមានប្រសិទ្ធភាព ឱ្យបានលឿន និងមានសុវត្ថិភាព ដោយបានជ្រើសរើសក្រុមហ៊ុនដែលមានប្រសិទ្ធភាពខ្ពស់ ដើម្បីផ្តល់សេវាបញ្ជូនប្រាក់ជូនដល់អតិថិជនរបស់ខ្លួន។ ក្រុមហ៊ុនដែលបានជ្រើសរើសនេះ គឺជា ក្រុមហ៊ុន វីអិលស៊ី ប្រឺមីយ៉ា ភីអិលអិល ហិរញ្ញវត្ថុ និងប្រឺមីយ៉ា ហិរញ្ញវត្ថុ ដែលបានបញ្ជូនប្រាក់ឱ្យមានប្រសិទ្ធភាពខ្ពស់ ដោយបានជ្រើសរើសក្រុមហ៊ុនដែលមានប្រសិទ្ធភាពខ្ពស់ ដើម្បីផ្តល់សេវាបញ្ជូនប្រាក់ជូនដល់អតិថិជនរបស់ខ្លួន។ ក្រុមហ៊ុនដែលបានជ្រើសរើសនេះ គឺជា ក្រុមហ៊ុន វីអិលស៊ី ប្រឺមីយ៉ា ភីអិលអិល ហិរញ្ញវត្ថុ និងប្រឺមីយ៉ា ហិរញ្ញវត្ថុ ដែលបានបញ្ជូនប្រាក់ឱ្យមានប្រសិទ្ធភាពខ្ពស់ ដោយបានជ្រើសរើសក្រុមហ៊ុនដែលមានប្រសិទ្ធភាពខ្ពស់ ដើម្បីផ្តល់សេវាបញ្ជូនប្រាក់ជូនដល់អតិថិជនរបស់ខ្លួន។

(ފަށަލާ ގެ ފަނޑުވަނަ ބައި)

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ނަންބަރު:

ނަންބަރު:

އިދާރާތަކާއި ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

އިދާރާތަކާއި ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ނަންބަރު:

ނަންބަރު:

މާއްދާ:

މާއްދާ:

ފަނޑުވަނަ ބައި:

ފަނޑުވަނަ ބައި:

ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރީ ކަނޑައަޅާފައިވާ ނިންމުމުގެ ހުކުމުގެ ކުރިން

ނަންބަރު:

ނަންބަރު:

ފަނޑުވަނަ ބައި:

ފަނޑުވަނަ ބައި:

މާއްދާ:

މާއްދާ:

ආරක්ෂක නිලධාරියා:

ආරක්ෂක නිලධාරියා:

නියෝජිත නිලධාරියා:

නියෝජිත නිලධාරියා:

නිල අත්සන:

නිල අත්සන:

(නියෝජිත නිලධාරියා)

නිල අත්සන

නියෝජිත නිලධාරියාගේ නම සහ තනතුර සඳහා සලකුණු කළ යුතුය.

නිල අත්සන:

\_\_\_\_\_

නිල අත්සන:

\_\_\_\_\_

නියෝජිත නිලධාරියාගේ නම සහ තනතුර සඳහා සලකුණු කළ යුතුය.

\_\_\_\_\_

නිල අත්සන

\_\_\_\_\_



# අර්ථස්ථර

- 36. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.
- 37. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.
- 38. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.
- 39. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.
- 40. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.
- 41. ධර්මයට පරිබන්ධනයක් ඇති කරගෙන සිටින අයගේ විධිමත් කරන ලද ක්ෂමාවලට අයත්ව පවතින බව.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿਕ ਨਾਟਕ ਡਿਜੀਟਲ ਸੇਵਾ ਸੈਂਟਰ

ਸ. ਨਾਸਰਿਕ ਨਾਟਕ

ਫ਼ਾਈਲ ਨੰਬਰ

ਕੇਸ ਨੰਬਰ 401/50

11



ਯੋਜਨਾ  
ਸੰਸਥਾ

ਫ਼ਾਈਲ ਨੰਬਰ

ਦਸਤਖ਼ਤ

ਫ਼ਾਈਲ ਨੰਬਰ

ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ފަރާތުން

ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ފަރާތުން

ދިވެހިރާއްޖެ

---

މިއަހަރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ފަރާތުން ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ފަރާތުން.

ސަރުކާރު:

---

ސަރުކާރު:

---

މިއަހަރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ފަރާތުން

---

ސަރުކާރު

---

42. ධර්මය මත පදනම්ව පවත්වා ගත යුතු වන්නේ, පාලන ක්‍රමලේඛනයක් මගින් පාලනය කළ යුතු වන්නේ, අධිකරණ මගින් පවත්වා ගත යුතු වන්නේ, කෙටිකාලීනව පවත්වා ගත යුතු වන්නේ.

රාජ්‍යයේ, අධිකරණ මගින් පවත්වා ගත යුතු වන්නේ, පාලන ක්‍රමලේඛනයක් මගින් පවත්වා ගත යුතු වන්නේ, කෙටිකාලීනව පවත්වා ගත යුතු වන්නේ.

43. ධර්මය මත පදනම්ව පවත්වා ගත යුතු වන්නේ, පාලන ක්‍රමලේඛනයක් මගින් පවත්වා ගත යුතු වන්නේ, කෙටිකාලීනව පවත්වා ගත යුතු වන්නේ.

44. ධර්මය මත පදනම්ව පවත්වා ගත යුතු වන්නේ, පාලන ක්‍රමලේඛනයක් මගින් පවත්වා ගත යුතු වන්නේ, කෙටිකාලීනව පවත්වා ගත යුතු වන්නේ.

45. ධර්මය මත පදනම්ව පවත්වා ගත යුතු වන්නේ, පාලන ක්‍රමලේඛනයක් මගින් පවත්වා ගත යුතු වන්නේ, කෙටිකාලීනව පවත්වා ගත යුතු වන්නේ.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿਕੁਲਹੁਦੂ ਡਿਜਿਟਲ ਕੋਰਟਿੰਗ ਸੇਂਟਰ

ਸ. ਨਾਸਰਿਕੁਲਹੁਦੂ

ਫ਼ਤਵਾ ਮੁਕਾਮ

ਨਿਬੰਧਨ ਨੰਬਰ 12 ਡਿਜਿਟਲ ਕੋਰਟਿੰਗ ਸੇਂਟਰ ਨਾਸਰਿਕੁਲਹੁਦੂ

12 ਡਿਜਿਟਲ ਕੋਰਟਿੰਗ ਸੇਂਟਰ



ਡਿਜਿਟਲ ਕੋਰਟਿੰਗ ਸੇਂਟਰ

ਫ਼ਤਵਾ ਮੁਕਾਮ

ਫ਼ਤਵਾ ਮੁਕਾਮ

ਫ਼ਤਵਾ ਮੁਕਾਮ

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

පිටුව

අංක 12 පිටුව

අංක 12

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන අර්ථනාමයේ ප්‍රකාශන

පිටුව

අංක 12

විකල්ප 2

---

දිවුල් පත්වීමේදී පත්වීම් දීමේදී කාර්යයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළේදැයි සනාථ කිරීමට.

පිටපත:

---

පිටපත:

---

දිවුල් කළ පිරිසට බැර සහිතව:

---

සාක්ෂි:

---

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

නායබරාජ්ජර් ජාජ් සේනසේනාඞ්ඞ

ස.නායබරාජ්ජර්

ඉරාජ්ජර්

රාජ්ජර් ජාජ් සේනසේනාඞ්ඞ

13 ඉරාජ්ජර්



ඉරාජ්ජර්  
ස.නායබරාජ්ජර්

ඉරාජ්ජර් ජාජ් සේනසේනාඞ්ඞ

ඉරාජ්ජර්

ඉරාජ්ජර් ජාජ් සේනසේනාඞ්ඞ



දැනගැනීමේ ක්ෂේත්‍රයේ අරමුණු

.4

.5

.6

කරුණාක්ෂේපයේ අරමුණු

(ආණ්ඩුවේ සේවයේ ඉහළ මට්ටමේ පුද්ගලයන්ට සහතිකයක් ලබාදීමේදී, කරුණාක්ෂේපයේ අරමුණු වන්නේ, සේවයේ ඉහළ මට්ටමේ පුද්ගලයන්ගේ කාර්යක්ෂමතාව, නිරතවීම, සහ වැඩිදුරටත් ඉහළ මට්ටමේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි. කාරුණික කාර්යක්ෂමතාව, නිරතවීම, සහ වැඩිදුරටත් ඉහළ මට්ටමේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා 92 වන කොටසේ විධිවිධාන අනුකූලව කාරුණික කාර්යක්ෂමතාව, නිරතවීම, සහ වැඩිදුරටත් ඉහළ මට්ටමේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් අනුමත කර ඇත.)

අන්තර්ගතයේ අරමුණු



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ਨਾਸਰਿਕ ਨਾਟਕ ਡਾਇਲੋਗ ਲਿਖ

ਸ. ਨਾਸਰਿਕ ਨਾਟਕ

ਫ਼ਾਈਲ ਨਾਟਕ

ਫ਼ਾਈਲ ਨਾਟਕ ਡਾਇਲੋਗ ਲਿਖ

14 ਫ਼ਾਈਲ



ਫ਼ਾਈਲ ਨਾਟਕ  
ਫ਼ਾਈਲ ਨਾਟਕ

ਫ਼ਾਈਲ ਨਾਟਕ ਫ਼ਾਈਲ

ਫ਼ਾਈਲ

ਫ਼ਾਈਲ ਨਾਟਕ ਫ਼ਾਈਲ



( 10 )

10. 10

10. 10

11. 11

12. 12

13. 13



ආණ්ඩුක්‍රමලේඛන කොමසාරිස්වරයාගේ කාර්යාලය

නියෝජිතයාගේ නම:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

(නියෝජිතයාගේ නම)

නියෝජිතයාගේ ලිපිනය

නියෝජිතයාගේ නම

නියෝජිතයාගේ නම

නම:

නම:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය:

නියෝජිතයාගේ ලිපිනය

නියෝජිතයාගේ ලිපිනය

නම:

නම:

නම:

නම:







بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

نَاسِرِ دَاوُدَ دَیْجِ سَیْجِ مَیْجِ

س. نَاسِرِ دَاوُدَ دَیْجِ

مَیْجِ مَیْجِ

## دَیْجِ مَیْجِ مَیْجِ دَاوُدَ دَیْجِ

15 دَیْجِ



دَیْجِ مَیْجِ  
س. نَاسِرِ دَاوُدَ دَیْجِ

مَیْجِ مَیْجِ دَاوُدَ دَیْجِ

دَیْجِ

مَیْجِ مَیْجِ دَاوُدَ دَیْجِ

ក្រឹត្យលេខ ០១ អនក្រ.បក ថ្ងៃទី ២៧ ខែ វិច្ឆិកា ឆ្នាំ ២០២៣

.9

.10

.11

ក្រឹត្យលេខ ០១ អនក្រ.បក ថ្ងៃទី ២៧ ខែ វិច្ឆិកា ឆ្នាំ ២០២៣

ក្រឹត្យលេខ ០១ អនក្រ.បក ថ្ងៃទី ២៧ ខែ វិច្ឆិកា ឆ្នាំ ២០២៣

.1

.2

ក្រឹត្យលេខ ០១ អនក្រ.បក ថ្ងៃទី ២៧ ខែ វិច្ឆិកា ឆ្នាំ ២០២៣

ក្រឹត្យលេខ ០១ អនក្រ.បក ថ្ងៃទី ២៧ ខែ វិច្ឆិកា ឆ្នាំ ២០២៣

.1

.2

දකුණු ඉන්දියානු සංවිධානනීය නීති පිළිබඳව

1.

2.

(ඉදිරි ප්‍රශ්න පිළිබඳව)

දකුණු ඉන්දියානු සංවිධානනීය නීති පිළිබඳව

---

15. දකුණු ඉන්දියානු සංවිධානනීය නීති පිළිබඳව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න 1

ප්‍රශ්න 2

16. දකුණු ඉන්දියානු සංවිධානනීය නීති පිළිබඳව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න 1

ප්‍රශ්න 2

17. දකුණු ඉන්දියානු සංවිධානනීය නීති පිළිබඳව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න 1

ප්‍රශ්න 2

ප්‍රශ්න 3



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު: 1/2023

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

(ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް)

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު:

ނަންބަރު:

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ނަންބަރު:

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

(අර්ථ දැක්වීම් සහ අනෙකුත් විධිවිධාන සඳහා)

විෂයය:

(අනෙකුත් විධිවිධාන සඳහා)

විෂයය:

විෂයය:

විෂයය:

විෂයය:

විෂයය:

(අර්ථ දැක්වීම් සහ අනෙකුත් විධිවිධාන සඳහා)

විෂයය:

(විෂයය)

විෂයය

විෂයය සහ අනෙකුත් විධිවිධාන සඳහා

විෂයය:

විෂයය:

විෂයය සහ අනෙකුත් විධිවිධාන සඳහා

විෂයය:

**අනුබද්ධ**

56. දැනට පවතින නීති මගින් නියම කර ඇති කාර්ය මණ්ඩල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ

සීමාවන් දැනටමත් වැඩි වී ඇති බැවින් පුනරුත්ථාපන ක්‍රමයන් හරහා මධ්‍යම පාලන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට.

57. පිළිබඳව පවතින ප්‍රශ්නවලට, පුනරුත්ථාපන ක්‍රමයන් මගින් පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට

විවේචනාත්මකව 3 වන ප්‍රධානියාගේ.

58. මධ්‍යම පාලන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට 3 වන ප්‍රධානියාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට

පවතින ප්‍රශ්නවලට.

(අ) පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට.

(ආ) 3 වන ප්‍රධානියාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට.